


## නිලාත් විපේක්කර

සංචාරයෙන නිලධාරී, අන්තර්ජාතික සඩුදාතා අංශය  
මහවැලි සංචාරයෙන හා පරීක්ෂණ අමාත්‍යාංශය

### වායු සම්පත කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික ඇයින්

වායු සම්පත නිසි ලෙස කළමනාකරණය අරමුණින් ගේලීය ප්‍රජාව අන්තර්ජාතික වශයෙන් විවිධ සම්මුති හා සන්ධාන හරහා විකශ්‍රාතාවන් සඳහා පැමිණු ඇත. විසේ වායු සම්පත කළමනාකරණයට අදාළව බලාත්මක වී ඇති සම්මුති හා සන්ධාන අතරින් ඕසේන් වියන සුරුගිම සඳහා වියානා සම්මුතිය (The Vienna Convention), ඕසේන් ස්ථිරයට හානි පමුණුවන ප්‍රහිතාකාරී දුව්‍ය තුරන් කිරීම පිළිබඳ වූ මොන්ට්‍රෝල් සන්ධානය (Montreal Protocol) කිගාලී සංශෝධනය (Kigali Amendment), වික්සත් ජාතින්ගේ දේශගුණ විපරියාස පිළිබඳ රාමුගත සම්මුතිය [United Nations Framework Convention On Climate Change (UNFCCC)] හා කියනේ සන්ධානය (Kyoto Protocol) හා පැරිස් ගිවිසුම (Paris Agreement) ඉතා වැදගත් ස්ථානයක් ගනී. විසේම ශ්‍රී ලංකාව අන්සන් කර නොමැති වුවන් දිගු දුර ඇත දේශීමා හරහා සිදුවන වායු දුෂ්‍රණය පිළිබඳ සම්මුතිය [Convention on Long)Range Transboundary Air Pollution (LRTAP)] වායු සම්පත නිසිලෙස කළමනාකරණය සඳහා වූ තවත් අන්තර්ජාතික විකශ්‍රාතාවයකි.



වියානා සම්මුතිය (The Vienna Convention) බහු පාරිජ්‍යීය පාරිසරික ගිවිසුමක් ලෙස 1985 මාර්තු 22 දී වියානා සම්මේලනයේ දී සම්මත වූ අතර 1988 සැප්තේමැබර් 22 දී විය බලාත්මක විය. මෙම සම්මුතියේ ප්‍රධාන අරමුණ වන්නේ විද්‍යාත්මක පරියේෂණ, අධීක්ෂණය හා තොරතුරු නුවමාරුව ආදි ක්ෂේත්‍ර කෙරෙහි අන්තර්ජාතික සහයෝගිතාව බ්‍රාගැනීම තුළින් ඕසේන් ස්ථිරය ආරක්ෂා කර ගැනීමයි.

ශ්‍රී ලංකාව විසින් මෙම සම්මුතිය අපරානුමත කිරීම හා බලාත්මක වීම 1989 දෙසැම්බර් 15 වන දින සිදු විය. දැනට මෙම සම්මුතිය රටවල් 197ක් විසින් අපරානුමත කොට ඇත.

එසේන් ස්ථිරයට හානි පැමිණිය හැකි ප්‍රහිතාකාරී දුව්‍ය තුරන් කිරීම පිළිබඳ වූ මොන්ට්‍රෝල් සන්ධානය (Montreal Protocol) ඕසේන් ස්ථිරය ආරක්ෂාකර ගැනීමේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ අන්තර්ජාතික ගිවිසුමකි. මෙම සන්ධානයේ ප්‍රධාන අරමුණ වන්නේ ඕසේන් වියන ක්ෂය කාරක හා විවෘතය හා නිෂ්පාදනය අඩු කිරීම හා අවසානයේ ඉන් බැහැර වීමයි. මෙයද ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම හා බලාත්මක වීම 1989 දෙසැම්බර් 15 වන දින සිදු විය. දැනට මෙම සම්මුතිය රටවල් 197ක් විසින් අපරානුමත කොට ඇත.

මොන්ට්‍රෝල් සන්ධානයේ (Montreal Protocol) සංශෝධනයක් ලෙස කිගාලී සංශෝධනය 2017 ඔක්තෝම්බර් මස පැවති 28 වන මොන්ට්‍රෝල් සන්ධාන සමුළුවේදී විළිදක්වන ලදී. මෙම සංශෝධනය මගින් වායු සම්කරණ හා ශීතකරණ කරමාන්තය තුළ පුළුල් ලෙස හාවිතා කරන

හයිඩෝක්ලෝරෝ ග්ලෝරෝ කාබන් (HFC) හාටිතා කිරීම පාලනය පිළිබඳ අවධානය යොමුවේ. මෙමගින් 2050 වන විට කාබන්ඩයොක්සයිඩ් රොන් බිලියන 100ට සමාන ගෝලීය උණුසුමකට දායකවන ශිනකාරක ප්‍රමාණයක් හාටිතයෙන් ඉවත් කිරීමට හැකි වන අතර විමෙන් ගෝලීය උණුසුම සේ.ගේ. අංශක 0.5 වැඩිවීම වැළක්වීමට දායක වේ. මෙම කිගල් සංශෝධන සඳහා ශ්‍රී ලංකාව අනුගත වීම සඳහා කටයුතු සිදු කරමින් පවතී.

තවත් වැදගත් සම්මුතියක් ලෙස වික්සන් ජාතින්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය [United Nations Framework Convention On Climate Change (UNFCCC)] වැදගත් ස්ථානයක් ගති. මෙහිදී දේශගුණ පද්ධතිය සාමූහිකව පරිහරණය කළයුතු සම්පතක් ලෙස හඳුන්වාදෙන සම්මුතිය කාබන්ඩයොක්සයිඩ් ( $\text{CO}_2$ ) සහ අනෙකුත් හරිතාගාර වායු විමෝචනය මගින් වායුගෝලයේ ස්ථායිතාවයට බලපෑම් ඇතිවිය හැකි බව සඳහන් වේ. මෙම සන්ධානයේ ප්‍රධාන අරමුණ වනුයේ දේශගුණ තත්ත්ව සඳහා අනිතකර මානව මැදෙන් විම් වළක්වා ගත හැකි මට්ටමකට වායුගෝලයේ හරිතාගාර වායු සාන්දුන්‍ය ස්ථායි තත්ත්වයට පවත්වාගෙන යාමයි. ශ්‍රී ලංකාව මෙම සම්මුතිය 1993 නොවෙම්බර් මස 23 අපරානුමත කොට ඇති අතර විය බලාත්මක කර ඇත්තේ 1994 මාර්තු මස 21 වන දිනය. දැනට මෙම සම්මුතිය රටවල් 197ක් විසින් අපරානුමත කොට ඇත. කියන්තේ සන්ධානය (Kyoto Protocol) වික්සන් ජාතින්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය [United Nations Framework Convention On Climate Change (UNFCCC)] යටතේ හරිතාගාර වායු සාන්දුන්‍ය අඩු කිරීම මගින් ගෝලීය උෂ්ණත්වය අවම කිරීමේ අරමුණින් ඉදිරිපත් වුවති. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සංවර්ධිත රටවල් ඔවුන් ගේ හරිතාගාර වායු විමෝචනය 1990 මට්ටමට වඩා අවම වශයෙන් 5%ක් වත් දෙවන විකාශන කාලපරිච්ඡය (2008 සිට 2012 කාලය විකාශන කාලපරිච්ඡය ලෙස සැලකේ) තුළදී අඩු කිරීමයි. ශ්‍රී ලංකාව මෙම සන්ධානය අපරානුගත කොට ඇත්තේ 2002 සැප්තැම්බර් මස 03 වන අතර විය බලාත්මක වී ඇත්තේ 2005 පෙබරවාරි මස 16 දින වේ. දැනට මෙම සන්ධානය රටවල් 116ක් විසින් අපරානුමත කොට ඇත. පැරිස් ගිවිසුම (Paris Agreement) මෙම ගිවිසුමේ මූලික අරමුණු ලෙස දුරට කාර්මිකරණයට සාපේක්ෂව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීම සේ.ගේ. අංශක 20 වඩා අඩුවෙන් පවත්වාගෙන යාම විහි පළමු වැන්න වන අතර විය සේ.ගේ. අංශක 1.5 ඉක්මවා නොයෙම සඳහා උත්සහ කිරීම දෙවන්න ලෙස හඳුන්වා දීමට හැක. මේ අනුව ශ්‍රී ලංකාව මෙම ගිවිසුම 2016 සැප්තැම්බර් 16 වන දින අපරානුමත කොට ඇති අතර ඊට අදාළ කටයුතු සිදු කෙරෙමින් පවතී.

#### මුළාග්:

1. [https://en.wikipedia.org/wiki/Convention\\_on\\_Long-Range\\_Transboundary\\_Air\\_Pollution](https://en.wikipedia.org/wiki/Convention_on_Long-Range_Transboundary_Air_Pollution)
2. [https://en.wikipedia.org/wiki/List\\_of\\_international\\_environmental\\_agreements](https://en.wikipedia.org/wiki/List_of_international_environmental_agreements)
3. ශ්‍රී ලංකාවේ බහු පාර්ශවික පාරිසරික ගිවිසුම් පිළිබඳ අත් පොත (2009) පරිසර අමාත්‍යාංශය

